

නිවේදන අංක:- R/2025/10

උතුරු පළාත් රාජ්‍ය සේවයේ පළාත් භාෂා පරිවර්තක සේවයේ II ශ්‍රේණියට
බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය - 2025

අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ ලේකම්ගේ අංක CP/DEC/25 දරණ 2025.07.16 දිනැති ලිපිය මගින් යොමුකරන ලද 2025.07.07 දිනැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ තීරණය ප්‍රකාරව, උතුරු පළාතේ පළාත් රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය ප්‍රධාන ලේකම්ගේ අංක NP/02/01/RECRUITMENT/GENERAL දරණ 2025.07.18 දිනැති ඉල්ලීම් ලිපියට අනුව, උතුරු පළාත් ප්‍රධාන ලේකම්ගේ අංක NP/01/02/07/01/01 අංක දරණ 2025.07.21 දිනැති ලිපියෙන් ලබාදුන් නිර්දේශයට අනුව උතුරු පළාත් රාජ්‍ය සේවයේ පළාත් භාෂා පරිවර්තක සේවයට උපලේඛනය - I හි සඳහන් භාෂා මාධ්‍යයන් සඳහා පවතින පුරප්පාඩු සඳහා බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය උතුරු පළාතේ පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් විසින් 2025 ඔක්තෝබර් මාසයේ දී යාපනයේ දී පවත්වනු ලබන බව මෙයින් නිවේදනය කරනු ලැබේ. අයදුම්පත් භාරගන්නා අවසාන දිනය 2025.09.16 වේ.

- භාෂා මාධ්‍ය අනුව පවතින පුරප්පාඩු පිළිබඳ විස්තර (උපලේඛනය - I)

අනු අංකය	භාෂා පරිවර්තක තනතුර	භාෂා මාධ්‍ය කේතය	පුරප්පාඩු සංඛ්‍යාව
01	භාෂා පරිවර්තක (දෙමළ - ඉංග්‍රීසි)	a	01
02	භාෂා පරිවර්තක (සිංහල - ඉංග්‍රීසි)	b	01
03	භාෂා පරිවර්තක (සිංහල - දෙමළ)	c	06
එකතුව			08

02. බඳවා ගැනීමේ සේවා කොන්දේසි

- 02.1. 2018.01.01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා විසින් අනුමත කරන ලද පළාත් භාෂා පරිවර්තක තනතුරට අදාළ බඳවා ගැනීමේ පරිපාටියේ සඳහන් කොන්දේසි, ආයතන සංග්‍රහයේ විධිවිධාන, මුදල් රෙගුලාසි සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 1817/30 දරණ 2013.07.03 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද උතුරු පළාත් රාජ්‍ය සේවය සඳහා වන කාර්ය පටිපාටික රීති සහ මෙම තනතුර හා සම්බන්ධ කලින් කලට නිකුත් කරනු ලබන නියමයන්, විධිවිධාන යනාදියට යටත්ව තෝරාගන්නා අයදුම්කරුවන් පළාත් භාෂා පරිවර්තක තනතුරේ II ශ්‍රේණියට පත්කරනු ලැබේ.
- 02.2. මෙම තරඟ විභාගයෙන් සමත්වන, පත්වීමක් සඳහා සුදුසුකම් සම්පූර්ණ කරන අයදුම්කරුවන් සේවා ව්‍යවස්ථාවේ සඳහන් පරිදි වසර තුනක (03) පරිවාස කාලයකට යටත්ව භාෂා පරිවර්තක II ශ්‍රේණියට පත්කරනු ලැබේ. මෙම තනතුර ස්ථිර හා විශ්‍රාම වැටුප් සහිත තනතුරකි. බඳවා ගැනීමේ පරිපාටියේ සඳහන් පරිදි භාෂා පරිවර්තක තනතුරේ II ශ්‍රේණියට බඳවා ගත් දින සිට වසර 03 ක් ඇතුළත පළමු වන කාර්යක්ෂමතා කඩඉම් විභාගයෙන් සමත් විය යුතුය.

- 02.3. මෙම සේවය ස්ථානමාරුවලට යටත්වන සේවයකි. එබැවින් මෙම තනතුරට පත්කරනු ලබන අයදුම්කරුවන් “උතුරු පළාතේ ඕනෑම ප්‍රදේශයක සේවය කළ යුතුය” යන කොන්දේසියට යටත් විය යුතුය.
- 02.4. එක් සේවා ස්ථානයක පත්වීම් ලබන අයදුම්කරුවෙකු, එකී සේවා ස්ථානයේම “අවම වශයෙන් වසර 05 ක් අඛණ්ඩව සේවය කළ යුතුය” යන්න අනිවාර්ය කොන්දේසියකි.
- 02.5. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 18/2020 සහ ඊට අනුෂාංගික චක්‍රලේඛවල සඳහන් විධිවිධාන අනුව පත්වීමේ දිනයේ සිට වසර 03 ක් අවසන් වීමට ප්‍රථම නියම කර ඇති දෙවන රාජ්‍ය භාෂා ප්‍රවීණතාවය ලබාගත යුතුය.
- 02.6. විවෘත තරඟ විභාගය මගින් බඳවා ගනු ලබන අයදුම්කරුවන්ගේ සම්පූර්ණ එකතුව උපලේඛනය - I හි සඳහන් පරිදි වේ. පත්වීම් සංඛ්‍යාව සහ පත්වීම් ක්‍රියාත්මක වන දිනය යනාදිය පත්වීම් බලධාරියා විසින් තීරණය කරනු ලබයි. නිවේදනය කරනු ලැබූ පුරප්පාඩු අතරින් ඇතැම් පුරප්පාඩු හෝ පුරප්පාඩු සියල්ලම සම්පූර්ණ නොකර සිටීමේ බලය පත්වීම් බලධාරියා සතිය.

03. වැටුප් පරිමාණය

අංක 10/2025 දරණ 2025.03.25 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයෙහි MN 6-2025 වැටුප් කේතය අනුව භාෂා පරිවර්තක II ශ්‍රේණියේ තනතුර සඳහා ඒකාබද්ධ වැටුප් පරිමාණය රු.62,230 - 10 X 1,190/= - 11 X 1,360/= - 15 X 1,670/= 114,140/= ක් වේ. (මෙම වැටුප් පරිමාණයේ සිව්වන පියවරට එළඹීමට ප්‍රථම පළමුවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය සමත් විය යුතුය). කෙසේ වෙතත් ඉහත සඳහන් චක්‍රලේඛයේ III වන උපලේඛනයෙහි සඳහන් විධිවිධාන පරිදි නියම කරන ලද වැටුප් මෙම තනතුර සඳහා ගෙවනු ලැබේ.

04. සාමාන්‍ය සුදුසුකම්

- 04.1. අයදුම්කරු ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු විය යුතුය.
- 04.2. අයදුම්කරු මෙම අයදුම්පත් භාර ගන්නා අවසාන දිනට පූර්වාසන්න වසර හයක (06) කාලය තුළ අවම වශයෙන් නොකඩවා වසර තුනක (03) කාලයක් උතුරු පළාතේ ස්ථීර පදිංචි අයෙකු විය යුතුය. (සම්මුඛ පරීක්ෂණයේ දී තම ස්ථීර පදිංචිය තහවුරු කිරීම සඳහා ඡන්ද හිමි නාමලේඛනය ඉදිරිපත් කළ යුතුය)

එසේ නැතහොත්

අයදුම්කරු හෝ ඔහුගේ දෙමාපියන් උතුරු පළාතේ උපන් අය විය යුතු අතර, උතුරු පළාතේ අවම වශයෙන් නොකඩවා වසර පහක (05) කාලයක් ස්ථීර පදිංචි අය විය යුතුය.

(*සම්මුඛ පරීක්ෂණයේ දී තම ස්ථීර පදිංචිය තහවුරු කිරීම සඳහා ඡන්ද හිමි නාමලේඛනය ඉදිරිපත් කළ යුතුය)

- 04.3. අයදුම්කරු උතුරු පළාතේ ඕනෑම ප්‍රදේශයක තම තනතුරට අදාළ රාජකාරි ඉටුකිරීම හැකි යහපත් ශාරීරික හා මානසික සෞඛ්‍ය තත්ත්වයෙන් හෙබි පුද්ගලයෙකු විය යුතු අතර මනා හැසිරීමකින් යුතු අයෙකු විය යුතුය.
- 04.4. අයදුම්පත් භාරගන්නා අවසන් දිනට හෝ ඊට පෙර මෙම තනතුරට අදාළ සියලුම සුදුසුකම් අයදුම්කරු විසින් සපුරා තිබිය යුතුය.

04.5. අයදුම්පත් භාරගන්නා අවසාන දිනට අයදුම්කරු වයස අවුරුදු 21 ට නොඅඩු සහ වයස අවුරුදු 35 ට නොවැඩි විය යුතුය.

05. අධ්‍යාපන සුදුසුකම් හා වෙනත් සුදුසුකම්

05.1 භාෂා පරිවර්තක (දෙමළ - ඉංග්‍රීසි)

- (i) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්ව විද්‍යාලයක දෙමළ භාෂාව හෝ ඉංග්‍රීසි භාෂාව විෂයයක් ලෙස හැදෑරූ උපාධියක් ලබා තිබිය යුතුය.

සහ

- (අ) උපාධිය සඳහා දෙමළ භාෂාව එක් විෂයයක් ලෙස හදාරා සමත් වූ අයදුම්කරුවන්, අ.පො.ස. (සා.පෙළ) විභාගයේ දී ඉංග්‍රීසි භාෂාව/ඉංග්‍රීසි සාහිත්‍ය විෂයය සඳහා සම්මාන සාමාර්ථයක් ලබා සමත් වී තිබිය යුතුය. එසේ නැතහොත් උපාධිය සඳහා ඉංග්‍රීසි භාෂාව එක් විෂයයක් ලෙස සමත් අයදුම්කරුවන්, අ.පො.ස. (සා.පෙළ) විභාගයේ දී දෙමළ භාෂාව/දෙමළ සාහිත්‍ය විෂයය සඳහා සම්මාන සාමාර්ථයක් ලබා සමත් වී තිබිය යුතුය.

හෝ

- (ආ) උපාධිය සඳහා දෙමළ භාෂාව එක් විෂයයක් ලෙස හදාරා සමත් වූ අයදුම්කරුවන්, අ.පො.ස. (උ.පෙළ) විභාගයේ දී ඉංග්‍රීසි භාෂාව සඳහා අවම වශයෙන් සාමාන්‍ය සාමාර්ථයක් ලබා සමත් වී තිබිය යුතුය. එසේ නැතහොත් උපාධිය සඳහා ඉංග්‍රීසි භාෂාව එක් විෂයයක් ලෙස සමත් අයදුම්කරුවන්, අ.පො.ස. (උ.පෙළ) විභාගයේ දී දෙමළ භාෂාව සඳහා අවම වශයෙන් සාමාන්‍ය සාමාර්ථයක් ලබා සමත් වී තිබිය යුතුය.

හෝ

- (ii) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්ව විද්‍යාලයක “භාෂා පරිවර්තන අධ්‍යයනය” පිළිබඳ උපාධියක් ලබා තිබිය යුතුය.

සහ

- (අ) අ.පො.ස. (සා.පෙළ) විභාගයේ දී ඉංග්‍රීසි භාෂාව/ඉංග්‍රීසි සාහිත්‍ය විෂයය සඳහා සම්මාන සාමාර්ථයක් ලබා සමත් වී තිබිය යුතුය. ඒ සමග අ.පො.ස. (සා.පෙළ) විභාගයේ දී දෙමළ භාෂාව හා සාහිත්‍ය විෂයය සඳහා සම්මාන සාමාර්ථයක් ලබා සමත් වී තිබිය යුතුය.

හෝ

- (ආ) අ.පො.ස. (උ.පෙළ) විභාගයේ දී ඉංග්‍රීසි භාෂාව සඳහා අවම වශයෙන් සාමාන්‍ය සාමාර්ථයක් ලබා සමත් වී තිබිය යුතුය. ඒ සමග අ.පො.ස. (උ.පෙළ) විභාගයේ දී දෙමළ භාෂාව සඳහා අවම වශයෙන් සාමාන්‍ය සාමාර්ථයක් ලබා සමත් වී තිබිය යුතුය.

05.2 භාෂා පරිවර්තක (සිංහල - ඉංග්‍රීසි)

- (i) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්ව විද්‍යාලයක සිංහල භාෂාව හෝ ඉංග්‍රීසි භාෂාව විෂයයක් ලෙස හැදෑරූ උපාධියක් ලබා තිබිය යුතුය.

සහ

- (අ) උපාධිය සඳහා සිංහල භාෂාව එක් විෂයයක් ලෙස හදාරා සමත් වූ අයදුම්කරුවන්, අ.පො.ස. (සා.පෙළ) විභාගයේ දී ඉංග්‍රීසි භාෂාව/ඉංග්‍රීසි සාහිත්‍ය විෂයය සඳහා සම්මාන සාමාර්ථයක් ලබා සමත් වී තිබිය යුතුය. එසේ නැතහොත් උපාධිය සඳහා ඉංග්‍රීසි භාෂාව එක් විෂයයක් ලෙස සමත් අයදුම්කරුවන්, අ.පො.ස. (සා.පෙළ) විභාගයේ දී සිංහල භාෂාව හා සාහිත්‍ය විෂයය සඳහා සම්මාන සාමාර්ථයක් ලබා සමත් වී තිබිය යුතුය.

හෝ

- (ආ) උපාධිය සඳහා සිංහල භාෂාව එක් විෂයයක් ලෙස හදාරා සමත් වූ අයදුම්කරුවන්, අ.පො.ස. (උ.පෙළ) විභාගයේ දී ඉංග්‍රීසි භාෂාව සඳහා අවම වශයෙන් සාමාන්‍ය සාමාර්ථයක් ලබා සමත් වී තිබිය යුතුය. එසේ නැතහොත් උපාධිය සඳහා ඉංග්‍රීසි භාෂාව එක් විෂයයක් ලෙස සමත් අයදුම්කරුවන්, අ.පො.ස. (උ.පෙළ) විභාගයේ දී සිංහල භාෂාව සඳහා අවම වශයෙන් සාමාන්‍ය සාමාර්ථයක් ලබා සමත් වී තිබිය යුතුය.

හෝ

- (ii) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්ව විද්‍යාලයක “භාෂා පරිවර්තන අධ්‍යයනය” පිළිබඳ උපාධියක් ලබා තිබිය යුතුය.

සහ

- (අ) අ.පො.ස. (සා.පෙළ) විභාගයේ දී ඉංග්‍රීසි භාෂාව/ඉංග්‍රීසි සාහිත්‍ය විෂයය සඳහා සම්මාන සාමාර්ථයක් ලබා සමත් වී තිබිය යුතුය. ඒ සමග අ.පො.ස. (සා.පෙළ) විභාගයේ දී සිංහල භාෂාව හා සාහිත්‍ය විෂයය සඳහා සම්මාන සාමාර්ථයක් ලබා සමත් වී තිබිය යුතුය.

හෝ

- (ආ) අ.පො.ස. (උ.පෙළ) විභාගයේ දී ඉංග්‍රීසි භාෂාව සඳහා අවම වශයෙන් සාමාන්‍ය සාමාර්ථයක් ලබා සමත් වී තිබිය යුතුය. ඒ සමග අ.පො.ස. (උ.පෙළ) විභාගයේ දී සිංහල භාෂාව සඳහා අවම වශයෙන් සාමාන්‍ය සාමාර්ථයක් ලබා සමත් වී තිබිය යුතුය.

සහ

- (iii) ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ අවසන් උපාධිය (පෞරුෂ) ලබා තිබිය යුතුය.

සහ

- (අ) අ.පො.ස. (සා.පෙළ) විභාගයේ දී ඉංග්‍රීසි භාෂාව/ඉංග්‍රීසි සාහිත්‍ය විෂයය සඳහා සම්මාන සාමාර්ථයක් ලබා සමත් වී තිබිය යුතුය.

හෝ

- (ආ) අ.පො.ස. (උ.පෙළ) විභාගයේ දී ඉංග්‍රීසි භාෂාව සඳහා අවම වශයෙන් සාමාන්‍ය සාමාර්ථයක් ලබා සමත් වී තිබිය යුතුය.

05.3 භාෂා පරිවර්තක (සිංහල - දෙමළ)

- (i) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්ව විද්‍යාලයක දෙමළ භාෂාව හෝ සිංහල භාෂාව විෂයයක් ලෙස හැදෑරූ උපාධියක් ලබා තිබිය යුතුය.

සහ

- (අ) උපාධිය සඳහා දෙමළ භාෂාව එක් විෂයයක් ලෙස හදාරා සමත් වූ අයදුම්කරුවන්, අ.පො.ස. (සා.පෙළ) විභාගයේ දී සිංහල භාෂාව හා සාහිත්‍ය විෂයය සඳහා සම්මාන සාමාර්ථයක් ලබා සමත් වී තිබිය යුතුය. එසේ නැතහොත් උපාධිය සිංහල භාෂාව එක් විෂයයක් ලෙස සමත් අයදුම්කරුවන්, අ.පො.ස. (සා.පෙළ) විභාගයේ දී දෙමළ භාෂාව හා සාහිත්‍ය විෂයය සඳහා සම්මාන සාමාර්ථයක් ලබා සමත් වී තිබිය යුතුය.

හෝ

(ආ) උපාධිය සඳහා දෙමළ භාෂාව එක් විෂයයක් ලෙස හදාරා සමත් වූ අයදුම්කරුවන්, අ.පො.ස. (උ.පෙළ) විභාගයේ දී සිංහල භාෂාව සඳහා අවම වශයෙන් සාමාන්‍ය සාමාර්ථයක් ලබා සමත් වී තිබිය යුතුය. එසේ නැතහොත් උපාධිය සඳහා සිංහල භාෂාව එක් විෂයයක් ලෙස සමත් අයදුම්කරුවන්, අ.පො.ස. (උ.පෙළ) විභාගයේ දී දෙමළ භාෂාව සඳහා අවම වශයෙන් සාමාන්‍ය සාමාර්ථයක් ලබා සමත් වී තිබිය යුතුය.

හෝ

(ii) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්ව විද්‍යාලයක “භාෂා පරිවර්තන අධ්‍යයනය” පිළිබඳ උපාධියක් ලබා තිබිය යුතුය.

සහ

(අ) අ.පො.ස. (සා.පෙළ) විභාගයේ දී සිංහල භාෂාව හා සාහිත්‍ය විෂයය සඳහා සම්මාන සාමාර්ථයක් ලබා සමත් වී තිබිය යුතුය. ඒ සමග අ.පො.ස. (සා.පෙළ) විභාගයේ දී දෙමළ භාෂාව හා සාහිත්‍ය විෂයය සඳහා සම්මාන සාමාර්ථයක් ලබා සමත් වී තිබිය යුතුය.

හෝ

(ආ) අ.පො.ස. (උ.පෙළ) විභාගයේ දී සිංහල භාෂාව සඳහා අවම වශයෙන් සාමාන්‍ය සාමාර්ථයක් ලබා සමත් වී තිබිය යුතුය. ඒ සමග අ.පො.ස. (උ.පෙළ) විභාගයේ දී දෙමළ භාෂාව සඳහා අවම වශයෙන් සාමාන්‍ය සාමාර්ථයක් ලබා සමත් වී තිබිය යුතුය.

(iii) ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ අවසන් උපාධිය (පණ්ඩිත) ලබා තිබිය යුතුය.

සහ

(අ) අ.පො.ස. (සා.පෙළ) විභාගයේ දී දෙමළ භාෂාව විෂයය සඳහා සම්මාන සාමාර්ථයක් ලබා සමත් වී තිබිය යුතුය.

හෝ

(ආ) අ.පො.ස. (උ.පෙළ) විභාගයේ දී දෙමළ භාෂාව සඳහා අවම වශයෙන් සාමාන්‍ය සාමාර්ථයක් ලබා සමත් වී තිබිය යුතුය.

06. බඳවා ගැනීමේ පරිපාටිය

06.1. ලිඛිත තරඟ විභාගයක් මගින් කුසලතාවය පදනම් කරගෙන බඳවා ගන්නා අවස්ථාවේ දී බලපැවැත්වෙන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ, බඳවා ගැනීමේ පරිපාටිය, සේවා ව්‍යවස්ථාව, ජාතික සහ පළාත් ප්‍රතිපත්ති යනාදිය අනුව බඳවා ගැනීම සිදුකරනු ලැබේ. මෙම දැන්වීම මගින් ඉල්ලා ඇති සුදුසුකම් සම්මුඛ පරීක්ෂණයේ දී පරීක්ෂා කරනු ලැබේ. අවශ්‍ය සුදුසුකම් නොමැති බව අනාවරණය වුවහොත් මෙම තනතුර සඳහා වූ හිමිකම් අවලංගු කරනු ලැබේ. මෙම දැන්වීම මගින් ඉල්ලා සිටින සියලුම සුදුසුකම්, ඒවා තහවුරු කෙරෙන ලියකියවිලි සම්මුඛ පරීක්ෂණයේ දී පරීක්ෂා කරනු ලැබේ. සම්මුඛ පරීක්ෂණයේ දී ලකුණු කිසිවක් ලබාදෙනු නොලැබේ.

06.2. ඉහත සඳහන් සුදුසුකම් සම්පූර්ණ කරන ලද අයදුම්කරුවන් අතරින් ලිඛිත පරීක්ෂණයෙන් සුදුසුකම් ලබන අයදුම්කරුවන් ලැබූ වැඩිම මුළු ලකුණු සංඛ්‍යාවේ අනුපිළිවෙල අනුව පත්වීම සඳහා වන සම්මුඛ පරීක්ෂණයට තෝරා ගනු ලැබේ.

06.3. ඉහත සඳහන් ආකාරයට බඳවා ගැනීම සඳහා තෝරා ගන්නා අයදුම්කරුවන්ගෙන් විශේෂ අවශ්‍යතා සහිතවූවන් (ආබාධ සහිත පුද්ගලයින්) සඳහා වෙන් වූ ප්‍රතිශතය, රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 27/88 හි විධිවිධාන ප්‍රකාරව සලකා බලනු ලැබේ. අපේක්ෂකයෙකු පත්වීමක් සඳහා තෝරාගැනීමේ දී අදාළ තනතුරේ රාජකාරි ඉටුකිරීමට තම ශාරීරික හා මානසික සෞඛ්‍ය තත්ත්වය බාධාවක් නොවන බව විශේෂ වෛද්‍ය පරීක්ෂණයක් මගින් සනාථ කළ යුතුය.

සටහන

අයදුම්කරු ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන පුනරුත්ථාපන තත්ත්වය යටතේ නියමිත පරිදි අයදුම් කරන බවට අයදුම්පත්‍රයේ සඳහන් කළ යුතු අතර, ආබාධිත පුද්ගලයෙකු නොවන අයදුම්කරුවෙකු තමා ආබාධිත පුද්ගලයෙකු බවට සඳහන් නොකළ යුතුයි.

07. විභාග ගාස්තු

අයදුම්කරු, විභාග ගාස්තු ලෙස රු.500/= මුදලක් උතුරු පළාතේ පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් “ලේකම්, පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව, උතුරු පළාත” යන නමට ගෙවා, අදාළ ලද්දහ අයදුම්පතෙහි අදාළ කොටුවේ නොගැළවෙන පරිදි අලවා එවිය යුතුය. කුමන හේතුවක් නිසා හෝ මෙම ගාස්තු ආපසු ගෙවනු නොලැබේ. මෙම ගාස්තුව වෙනත් විභාග සඳහා මාරු කිරීමට ද අනුමත කරනු නොලැබේ.

08. අයදුම්කිරීමේ පිළිවෙල

- 08.1. මෙම දැන්වීම සමග නිකුත් කරනු ලබන අයදුම්පත www.np.gov.lk උතුරු පළාත් සභාවේ නිල වෙබ් අඩවිය වෙත පිවිස බාගත කරගෙන, එය සම්පූර්ණ කර අයදුම්පත් භාරගන්නා අවසාන දින හෝ ඊට පෙර ලැබෙන පරිදි “ලේකම්, පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව, අංක 393/48, කෝවිල් පාර, නල්ලූර්, යාපනය” යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමුකළ යුතුය.
- 08.2. ඉල්ලුම්පත්‍ර බහා එවන ලියුම් කවරයේ වම්පස ඉහළ කෙළවරේ “ NP/07/10/01/195 ” යනුවෙන් සඳහන් කළ යුතුය.
- 08.3. භාෂා පරිවර්තක තනතුරු එකකට වඩා ඉල්ලුම් කිරීමට සුදුසුකම් ඇති අයදුම්කරුවන් එක් එක් භාෂා පරිවර්තක තනතුර සඳහා වෙන් වෙන් වශයෙන් අයදුම්පත් යොමු කළ යුතුය. ඊට අදාළ විභාග ගාස්තුව ද වෙන් වෙන් වශයෙන් ගෙවිය යුතුය.
- 08.4. ඉල්ලුම්පත්‍රයේ පිටපතක් තබාගැනීම ප්‍රයෝජනවත් විය හැකිය. ඉල්ලුම්පත්‍රයේ පිටපත් සහ ප්‍රගමන පිටපත් යනාදිය භාරගනු නොලැබේ. විභාගය සඳහා ප්‍රවේශ පත්‍රය පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් විසින් එවනු ලැබේ. කෙසේ වෙතත්, විභාග ප්‍රවේශ පත්‍රය එවීමෙන්, අයදුම්කරු සියලු සුදුසුකම් සපුරා ඇති බවට අදහස් නොකෙරේ.
- 08.5. අයදුම්පත් ඉදිරිපත් කරන අයදුම්කරුවන්ගේ අයදුම්පත් ලැබුණු බවට කිසිදු දැනුම්දීමක් කරනු නොලැබේ. තවද අයදුම්පත් භාරගන්නා අවසන් දිනට පෙර, ඉල්ලා ඇති සුදුසුකම් සම්පූර්ණ නොකරන අයදුම්පත් කිසිදු පෙර දැනුම්දීමකින් තොරව ප්‍රතික්ෂේප කරනු ලැබිය හැක.
- 08.6. ඉල්ලුම්පත්‍රය ඉදිරිපත් කර ඇති අයදුම්කරුවන් විභාගය පැවැත්වෙන දිනට අවම වශයෙන් දින 05 කට වත් පෙර විභාගය ප්‍රවේශ පත්‍රය නොලැබුණේ නම්, ඒ බව පහත සඳහන් විස්තර සහිතව “ලේකම්, පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව, අංක 393/48, කෝවිල් පාර, නල්ලූර්, යාපනය” යන ලිපිනයට දැන්විය යුතුය. (දුරකතන අංකය - 021-2219939 / ෆැක්ස් අංකය - 021-2219940 / විද්‍යුත් තැපෑල - examppscnp@gmail.com)

- විභාගයේ නම
- අයදුම්කරුගේ සම්පූර්ණ නම
- ජාතික හැඳුනුම්පත් අංකය
- අයදුම්කරුගේ තැපැල් ලිපිනය
- අයදුම්කරුගේ විද්‍යුත් තැපැල් ලිපිනය
- අයදුම්පතේ පිටපතක්
- අයදුම්පත තැපැල් කළ තැපැල් කාර්යාලය, ලියාපදිංචි තැපෑලේ අංකය සහ දිනය
- විභාග ගාස්තු ගෙවා ලබාගත් ලදුපතේ සහතික කළ පිටපතක්

09. පුද්ගල අන්‍යතාව තහවුරු කිරීම

09.1 අයදුම්කරුවන් තමන් පෙනී සිටින සෑම විෂයයක් සඳහා ම විභාග ශාලාධිපති සෑහීමකට පත්විය හැකිවන පරිදි ස්වකීය අන්‍යතාව ඔප්පු කළ යුතුය. ඒ සඳහා පහත සඳහන් කුමන හෝ ලේඛනවලින් එකක් පිළිගනු ලැබේ.

- (i). පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද ජාතික හැඳුනුම්පත
- (ii). වලංගු ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය
- (iii). වලංගු ශ්‍රී ලංකා රියදුරු බලපත්‍රය

ඉහත සඳහන් ලියවිලිවලින් අතරින් එකක් හෝ විභාගයට පෙනී සිටීමේ දී ඉදිරිපත් කළ නොහැකි අයදුම්කරුවකුගේ අපේක්ෂකත්වය “උතුරු පළාතේ පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභා ලේකම්ගේ” අභිමතය පරිදි අවලංගු කළ හැකිය. විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් උතුරු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් විසින් පනවනු ලබන රෙගුලාසිවලට අයදුම්කරුවන් යටත් විය යුතුය.

09.2 තවද, අයදුම්කරුවන්ගේ අන්‍යතාවය තහවුරු කර ගත හැකි පරිදි මුහුණ සහ ඉලෙක්ට්‍රොනික උපාංග පැළඳ නොසිටින බව තහවුරු කරගැනීම සඳහා කන් දෙකම ආවරණය නොකර විභාග ශාලාවට ඇතුළු විය යුතුය. තවද, එසේ තහවුරු කරගැනීම ප්‍රතික්ෂේප කරන අයදුම්කරුවන් විභාග ශාලාවට ඇතුළත් කරනු නොලැබේ. තවද, විභාග ශාලාවට ඇතුළත්වූ මොහොතේ සිට විභාගය අවසන් වී විභාග ශාලාවෙන් පිටත්ව යන තුරු අයදුම්කරුගේ අන්‍යතාවය තහවුරු වන ආකාරයෙන් මුහුණ සහ කන් දෙක ආවරණය නොකර සිටිය යුතුය.

10. අසත්‍ය තොරතුරු සඳහා දඬුවම්

අයදුම්කරු තම ඉල්ලුම්පත්‍රය සම්පූර්ණ කිරීමේ දී ඉතා සැලකිලිමත්ව නිවැරදි තොරතුරු ඉදිරිපත් කළ යුතුය. මෙම විභාගයේ රෙගුලාසිවලට අනුව කිසියම් අයදුම්කරුවෙකු විභාගයට පෙර හෝ විභාගය පැවැත්වෙන විට හෝ විභාගයෙන් පසුව කුමන හෝ අවස්ථාවක සුදුසුකම් නොමැති අයෙකු බව අනාවරණය වුවහොත් ඔහුගේ/ඇයගේ අපේක්ෂකත්වය එම අවස්ථාවේ දී ම අවලංගු කරනු ලැබේ. අයදුම්කරු ඉදිරිපත් කර ඇති කුමන හෝ තොරතුරක් අසත්‍ය බව අනාවරණය වන කුමන හෝ අවස්ථාවක හෝ ඔහු/ඇය පළාත් රාජ්‍ය සේවයෙන් පහ කරනු ඇත.

11. අත්සන සහතික කිරීම

සෑම අයදුම්කරුවෙකුම තමන්ගේ අත්සන සහතික කිරීම අනිවාර්ය වේ. අයදුම්කරුවෙකු තම අත්සන කොට්ඨාශයේ ග්‍රාම නිලධාරීවරයෙකු, සමාජාන විනිශ්චයකාරවරයෙකු, දිවුරුම් කොමසාරිස්වරයෙකු, නීතිඥවරයෙකු, ප්‍රසිද්ධ නොතාරිස්වරයෙකු, ත්‍රිවිධ හමුදාවේ අධිකාරී ලත් නිලධාරියෙකු, රු.854,880.00 ට නොඅඩු මාසික වැටුපක් ලබන ස්ථීර රාජ්‍ය සේවයේ හෝ පළාත් රාජ්‍ය සේවයේ නිලධාරියෙකු, බෞද්ධ විහාරස්ථානයක විහාරාධිපති හෝ නායක ස්වාමීන් වහන්සේ නමක් හෝ අන්‍ය ආගමික පූජ්‍ය ස්ථානයක් හා හෝ පූජ්‍ය පක්ෂයේ සැලකිය යුතු තත්ත්වයක් දරණ අයෙකු හෝ ලබා සහතික කරවා ගත යුතුය.

12. විභාග පරිපාටිය

මෙම ලිඛිත පරීක්ෂණය පහත දැක්වෙන පරිදි ප්‍රශ්න පත්‍ර හතරින් (04) කින් සමන්විත වේ. මෙම විභාගය එක් එක් භාෂා පරිවර්තක භාෂා මාධ්‍යවලට අනුව පැවැත්වේ. මෙම ලිඛිත විභාගයට පෙනී සිටි කිසිදු අපේක්ෂකයෙකුට ප්‍රතිඵල නැවත පරීක්ෂා කිරීම වෙනුවෙන් අයදුම් කිරීමේ හැකියාවක් නොමැත.

12.1 බඳවා ගැනීමේ විභාගයට අදාළ විෂයයන්:- (උපලේඛනය - II)

භාෂා පරිවර්තක භාෂා මාධ්‍ය	ප්‍රශ්න පත්‍රය	කාලය	මුළු ලකුණු	සමත්වීමට අවශ්‍ය ලකුණු
භාෂා පරිවර්තක (සිංහල - ඉංග්‍රීසි)	1. භාෂා පරිවර්තනය - සිංහල භාෂාවේ සිට ඉංග්‍රීසි භාෂාවට	පැය 03	100	40
	2. භාෂා පරිවර්තනය - ඉංග්‍රීසි භාෂාවේ සිට සිංහල භාෂාවට	පැය 03	100	40
	3. සිංහල භාෂාව	පැය 1 ½	100	40
	4. ඉංග්‍රීසි භාෂාව	පැය 1 ½	100	40
භාෂා පරිවර්තක (දෙමළ - ඉංග්‍රීසි)	1. භාෂා පරිවර්තනය - දෙමළ භාෂාවේ සිට ඉංග්‍රීසි භාෂාවට	පැය 03	100	40
	2. භාෂා පරිවර්තනය - ඉංග්‍රීසි භාෂාවේ සිට දෙමළ භාෂාවට	පැය 03	100	40
	3. දෙමළ භාෂාව	පැය 1 ½	100	40
	4. ඉංග්‍රීසි භාෂාව	පැය 1 ½	100	40
භාෂා පරිවර්තක (සිංහල - දෙමළ)	1. භාෂා පරිවර්තනය - සිංහල භාෂාවේ සිට දෙමළ භාෂාවට	පැය 03	100	40
	2. භාෂා පරිවර්තනය - දෙමළ භාෂාවේ සිට සිංහල භාෂාවට	පැය 03	100	40
	3. සිංහල භාෂාව	පැය 1 ½	100	40
	4. දෙමළ භාෂාව	පැය 1 ½	100	40

12.1 විෂයය අන්තර්ගතය (උපලේඛනය - III)

භාෂා පරිවර්තක භාෂා මාධ්‍ය	ප්‍රශ්න පත්‍රය	විෂයය අන්තර්ගතය
භාෂා පරිවර්තක (සිංහල - ඉංග්‍රීසි)	1. භාෂා පරිවර්තනය - සිංහල භාෂාවේ සිට ඉංග්‍රීසි භාෂාවට	පරිපාලන, නෛතික, විද්‍යාත්මක, තාක්ෂණික, කලා, සාහිත්‍ය සහ ආගමික ලේඛනවලින් උපුටාගත් ඡේද තුනක් (03) සිංහල භාෂාවේ සිට ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීම.
	2. භාෂා පරිවර්තනය - ඉංග්‍රීසි භාෂාවේ සිට සිංහල භාෂාවට	පරිපාලන, නෛතික, විද්‍යාත්මක, තාක්ෂණික, කලා, සාහිත්‍ය සහ ආගමික ලේඛනවලින් උපුටාගත් ඡේද තුනක් (03) ඉංග්‍රීසි භාෂාවේ සිට සිංහල භාෂාවට පරිවර්තනය කිරීම.
	3. සිංහල භාෂාව	රචනයක් ලිවීම, සාරාංශයක් ලිවීම, දෙන ලද ඡේදයක් සංක්ෂිප්ත කොට තම වචනයෙන් ප්‍රකාශ කිරීම, දෙන ලද වචනවල අර්ථ නිරූපණය වන ලෙස වාක්‍ය තැනීම, වාක්‍යයන්හි ව්‍යාකරණ නිවැරදි කිරීම, භාෂාවේ පද අර්ථ දැක්වීම, අක්ෂර වින්‍යාසය.
	4. ඉංග්‍රීසි භාෂාව	රචනයක් ලිවීම, දෙන ලද වචනවල අර්ථ නිරූපණය වන ලෙස වාක්‍ය තැනීම, භාෂාවේ පද අර්ථ දැක්වීම සමූහ හා තනි වාක්‍ය විශ්ලේෂණය කිරීම.
භාෂා පරිවර්තක (දෙමළ - ඉංග්‍රීසි)	1. භාෂා පරිවර්තනය - දෙමළ භාෂාවේ සිට ඉංග්‍රීසි භාෂාවට	පරිපාලන, නෛතික, විද්‍යාත්මක, තාක්ෂණික, කලා, සාහිත්‍ය සහ ආගමික ලේඛනවලින් උපුටාගත් ඡේද තුනක් (03) දෙමළ භාෂාවේ සිට ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීම.
	2. භාෂා පරිවර්තනය - ඉංග්‍රීසි භාෂාවේ සිට දෙමළ භාෂාවට	පරිපාලන, නෛතික, විද්‍යාත්මක, තාක්ෂණික, කලා, සාහිත්‍ය සහ ආගමික ලේඛනවලින් උපුටාගත් ඡේද තුනක් (03) ඉංග්‍රීසි භාෂාවේ සිට දෙමළ භාෂාවට පරිවර්තනය කිරීම.
	3. දෙමළ භාෂාව	රචනයක් ලිවීම, සාරාංශයක් ලිවීම, දෙන ලද ඡේදයක් සංක්ෂිප්ත කොට තම වචනයෙන් ප්‍රකාශ කිරීම, දෙන ලද වචනවල අර්ථ නිරූපණය වන ලෙස වාක්‍ය තැනීම, වාක්‍යයන්හි ව්‍යාකරණ නිවැරදි කිරීම, භාෂාවේ පද අර්ථ දැක්වීම, අක්ෂර වින්‍යාසය.
	4. ඉංග්‍රීසි භාෂාව	රචනයක් ලිවීම, දෙන ලද වචනවල අර්ථ නිරූපණය වන ලෙස වාක්‍ය තැනීම, භාෂාවේ පද අර්ථ දැක්වීම සමූහ හා තනි වාක්‍ය විශ්ලේෂණය කිරීම.

භාෂා පරිවර්තක භාෂා මාධ්‍ය	ප්‍රශ්න පත්‍රය	විෂයය අන්තර්ගතය
භාෂා පරිවර්තක (සිංහල - දෙමළ)	1. භාෂා පරිවර්තනය - සිංහල භාෂාවේ සිට දෙමළ භාෂාවට	පරිපාලන, නෛතික, විද්‍යාත්මක, තාක්ෂණික, කලා, සාහිත්‍ය සහ ආගමික ලේඛනවලින් උපුටාගත් ඡේද තුනක් (03) සිංහල භාෂාවේ සිට දෙමළ භාෂාවට පරිවර්තනය කිරීම.
	2. භාෂා පරිවර්තනය - දෙමළ භාෂාවේ සිට සිංහල භාෂාවට	පරිපාලන, නෛතික, විද්‍යාත්මක, තාක්ෂණික, කලා, සාහිත්‍ය සහ ආගමික ලේඛනවලින් උපුටාගත් ඡේද තුනක් (03) දෙමළ භාෂාවේ සිට සිංහල භාෂාවට පරිවර්තනය කිරීම.
	3. සිංහල භාෂාව	රචනයක් ලිවීම, සාරාංශයක් ලිවීම, දෙන ලද ඡේදයක් සංක්ෂිප්ත කොට තම වචනයෙන් ප්‍රකාශ කිරීම, දෙන ලද වචනවල අර්ථ නිරූපණය වන ලෙස වාක්‍ය තැනීම, වාක්‍යයන්හි ව්‍යාකරණ නිවැරදි කිරීම, භාෂාවේ පද අර්ථ දැක්වීම, අක්ෂර වින්‍යාසය.
	4. දෙමළ භාෂාව	රචනයක් ලිවීම, දෙන ලද වචනවල අර්ථ නිරූපණය වන ලෙස වාක්‍ය තැනීම, භාෂාවේ පද අර්ථ දැක්වීම සමූහ හා තනි වාක්‍ය විශ්ලේෂණය කිරීම.

සටහන

මෙම විභාගය තරඟ විභාගයක් වන හෙයින් සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටීමට සුදුසුකම් ලැබීමට නම් ලිඛිත පරීක්ෂණයෙන් එක් එක් විෂයය සඳහා වෙන් කර ඇති ලකුණුවලින් අවම වශයෙන් සියයට හතළිහක්වත් **40%** අපේක්ෂකයින් විසින් ලබාගත යුතුය. සම්මුඛ පරීක්ෂණයේ දී අයදුම්කරුවන් මෙම තරඟ විභාගයෙන් ලබාගත් වැඩිම මුළු ලකුණුවල එකතුවේ අනුපිළිවෙල (Merit Order) සලකා බලනු ලැබේ.

13. විභාග ප්‍රතිඵල

විභාග ප්‍රතිඵල උතුරු පළාතේ පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් විසින් www.np.gov.lk උතුරු පළාත් සභාවේ නිල වෙබ් අඩවියෙහි පළකරනු ලබන අතර, තම තමන්ගේ පුද්ගලික විභාග ප්‍රතිඵල ද www.np.gov.lk → **Exams & Recruitments** → **Results** යන සබැඳිය මගින් බලාගැනීමටත්, භාගත කිරීමටත් හැකිය.

සැලකිය යුතුය

- මෙම විභාග දැන්වීමෙහි සඳහන් නොවන මොනයම් හෝ කරුණක් පිළිබඳව උතුරු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්ගේ තීරණය අවසන් තීරණය වේ.
- මෙම විභාගය පැවැත්වීම හෝ අවලංගු කිරීම පිළිබඳ සම්පූර්ණ බලය උතුරු පළාතේ පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් සතුය.

- iii. මෙම කරුණ සම්බන්ධයෙන් කිසියම් පැහැදිලි කරගැනීමක් අවශ්‍ය වන්නේ නම් උතුරු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ විභාග අංශයේ දුරකතන අංක 021-2219939 සමග සම්බන්ධ වන්න.
- iv. මෙම නිවේදනයේ භාෂා පාඨ අතර කිසියම් හෝ නොගැළපීමක් හෝ අනනුකූලතාවයක් ඇති බව පෙනී යන්නේ නම් එවැනි අවස්ථාවක දෙමළ මාධ්‍ය නිවේදනය බලාත්මක වන බව සැලකිය යුතුය.
- v. මෙම විභාගය පිළිබඳ නිවේදනය www.np.gov.lk උතුරු පළාත් සභාවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිය.

ආල්වාප්පිල්ලෙ සිරි

ලේකම්

පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව

උතුරු පළාත

2025.08.26